



දුරස්ථා හා අධ්‍යාපන ඒකකය - රුහුණ විශ්වවිද්‍යාලය
DISTANCE AND CONTINUING EDUCATION UNIT - UNIVERSITY OF RUHUNA

ප්‍රථම කාස්ත්‍ර (බාහිර) පරීක්ෂණය - 2012 පෙබරවාරි
First Examination in Arts (External) - February 2012

ඩිංපූ 1.2 - සාහිත්‍ය පරිවාර
SL 1.2 - Competence of Literature

කාලය පැය තුන දි

පළමු වන ප්‍රශ්නය ඇතුළු ව ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.
තොපෑහැදිලි අක් අකුරුවලට ලක්ෂණ අඩු කෙරේ.

- (01) (අ) i. පහත පදනම් ජේදය ලිඛිල් බසින් උයන්න.
ii. අංකිත පදවලට කෙටි විවරණ සපයන්න.

නැවත අදාළ වූ මහඳු බමුණු කියන්නේ, දෙවයන් වහන්ස, මූහමදත්ත ර්‍යෝගුවේ එක් සියලු රජදරුවන් හා ඒ සා මහත් වත්තරංගිතී සේනාවන් ගෙනවුන් වෙශේහ රු අල්ලා ගත නො සි පැයද පලා සියහ සි අපට මහත් ලේඛා වන්නී ය. තුවණුන්නේ නම් මහෙශභ පණ්ඩිතයේ මතු නො වෙති. මමත් මහා තුවණුන්නේම්. එක් ලෙසකින් ඔහු පරදවා පියමිහ” සි කි ය. ආචාරීන්, එ ලෙස නම් තමා කිමි දැ” සි කිහි. “ධරම පුද්ධය නම් දෙයක් කෙරෙමි” සි කි ය. “ධරම පුද්ධ නම් කිමිදැ” සි කිහි. “මහ රජ, දේ සේනාව සටන් නො කොට මැනාව, රජ දුරුවන් දෙදෙනාගේ පණ්ඩිත දෙදෙනා එක තැනාකට එදා, ඉන් එක් කෙනෙක් වැන්දු නම වැදි පක්ෂයේ රජ හට පරාජය වන්නේ ය. ඒ මත්තුණ මහෙශභ පණ්ඩිතයේ නො දන්නාය. මම ඉතා වැඩිමහල්ලම්. මහෙශභ පණ්ඩිතයේ බාලයේ ය. ආචාර දන්නා තුවණුනි පණ්ඩිතයේ හෙයින් ඔහු මා පුළු කල සැක නැති වූ විද්‍යාභය. එ ගෙවෙනි වෙශේහ රු සැබැවීන් පැයදා නම් වන්නේ ය. එ සේ කොටන් වෙශේහ රු පරදවා පියා තැයි යමිහ. එ සේ කලා අපට ලේඛා නො වන්නී ය. ධරම පුද්ධ නම මේ යැ” සි කිහි. එසේ රහස්‍ය කපාවන් පෙර පරිදේන් ම දැනා වදාරා, “කේවිටිටයාට මිනුන් මම පැයදාම් නම් මාගේ කුමන පණ්ඩිත කමෙක් දැ” සි සිතු සේක. මත්මදත්ත ර්‍යෝගුවේත්, “ආචාරීන්, ඒ උපාය ඉතා යහපත, සෙට උදෑසන ධරම පුද්ධ වන්නේ ය. ඉදින් ධරම පුද්ධයට නො අවු නම එයින් පැයදා නම් වන්නේ යැ” සි ලියා කුරුවේලියෙන් වෙශේහ රජ හට යැඩිහි. ඒ අසා වෙශේහ ර්‍යෝගුවේ බෝධිසත්ත්වයන් දැ කැදවා එ පවත් කිහි. ඒ අසම්න සකාල ජනනයාකර වූ තිලෝගුරු බෝධිසත්ත්වයන් වහන්සේ “යහපත, දේවයන් වහන්සා” සි කියා බසනාහිර වාසලින් පිටත ධරම පුද්ධ මණ්ඩලය සැරුණු සේක.

උම්මෙග්‍ර ජාතකය (සංස්), පුවරිත ගමළන්
(ලක්ෂණ 10 දි)

- | | | | | |
|-----------|--|----------------------|---|--------|
| (ආ) i. | පහත සඳහන් පදනම්වල අර්ථ ලිඛිල් බෙකින් ලියන්න. | | | |
| ii. | අංකිත පදවලට කෙටි විවරණ සපයන්න. | | | |
| මේ ර ද | ගු ගෙන න් සවි සත සින් | සැනැහැවී ය | | |
| නී බ ද | දේ නොන් සිතුම්මෙනුයි | අදැහැවී ය | | |
| නොම ද | බේ ලෙන් පැ ලොව බලදෙවි | හැවී ය | | |
| ද්‍රි භ ද | ර ද් න් කග දලදෙරිනි | නැහැවී ය | | |
| ස ත සි ත | රදි | නිමල් ගුණ පසිදු | විකුමැති | |
| සි රි ක ත | සිරි | කමල් වැනි මේ නිරදුගේ | නිති | |
| මේ දිය ත | දිවි | සියල් තද තෙදා'ග | නො නැවැති | |
| රුපු ක ත | නෙත | සිලිල් සිදු තෙර වැදි | නැවැති | |
| මේ රද | රුපුන් | කර | පා වැජැඩි මෙ | දියත |
| සගුණ | මහල් | සිවු | පා සිවු බිතිනි | පුත |
| දස රද එම් | මිනි | | පා තද්'ණ | මැදුරත |
| සතන සතන් | සතන | | පා කෙළෙයි සුබ | සෙන |
| | | | ගිරා සන්දේශය (සංස්), සුවරින ගෙලක් (ලක්ණු 10 යි) | |

- (ඇ) පහත දැක්වෙන පදනු නිරමාණය විවාරයට ලක් කරන්න.
යොදුරු වැනිලේඛ

ଦୁଇଲ୍ଲିଳି ଗଲେ କାହିଁ ଗଲ ଉଚି	ନୀଧିନାଵି ଦ
ଅନୁରପୁରେ ଗଲେ କାହୁଁଯାଏ	ହେଉଣକ ଦ
ରୈଖୁଣ୍ଡ କାହିଁ ମୁଲ୍କିରିଗଲ	ଗଲ ଯବିଦ୍ଧ
ପତର ମହା ନୀଧିନା - କିମ୍ବି ଆଦି	କୋଣ୍ଡି ଦ
ନୀଛିଲ୍ଲ ବିଜବିତ୍ତୁଙ୍କ ଆତେବି କୋଣ୍ଡି	କିପ ଦ
ଯକୁଳୀ ଅହର ବିଦ୍ୟୁତେଣ୍ କିମ୍ବି	ଦିରିଜତ ଦ
କୋମଳ ଅନାଦି କିରି ପାଯପିଦ	ପ୍ଲପିତ ଦ
ମହନ୍ତର୍ମଣ୍ଣ କ୍ଷିତିଲ୍ଲ ହଦ	ରିଦେନାଵି ଦ
କୁଟେଳେ ଦେଖିର ମୂର ପିରିପର	ଅସ୍ତନା ବ
କବିଆ ବୀଦ ମନିତି ଜୁବାପେନା	ସ୍ଥାନା ବ
କପା ରନ୍ତେ ରୂପିନ୍ତେ ଖାରନା	ଦେୟନା ବ
କୋଶେ ଗେନା କିଯ ଦ କ୍ଷିତି ଘଣ	ଲିଣ୍ଣା ବ
ଜକା ଜନ୍ମନ୍ ମଂ ପହରନ୍ତୁ ଆଜପି	ପେ ନୀ
ଦିନା ଗେନ କିଲେ କ୍ଷିତି ଲେନ୍ତିନାମକି	କି ତି
ଅନ୍ତା ରନ୍ତେ ରୌଦ୍ର କିନ୍ତ ପାଖେର	ଗ ତି
କନ୍ଧା ହୋକର ବୈଚ ଦୃତନେତ୍ ମନ୍ତେଦ	କି ତି

(ରତ୍ନ ଶ୍ରୀ ଲିପେକ୍ଷି.ବ୍)
(ଲକ୍ଷ୍ମୀ ୦୫ ଦି)

- (02) මහෙෂය පත්‍රිවරයා ස්වකීය ප්‍රඟා මගිමයෙන් කෘෂීය හා මූල්‍යමත් රාජ්‍ය තන්තුයෙන් එල්ලවන අඩියෝග ජයගන්නා අයුරු උම්මුග්‍ර පාඨසං ඇසුරින් සනිද්ධියන ව පහදැන්න.
- (03) “සාම්ප්‍රදායික සන්දේශ ලක්ෂණවලට අනුගත වූ අලංකාරෝක්ති මගින් වූව ද විවිධ කාචා රස ඉපැයුවීමට ගිරා කිවෝ සමන් වූහ” මේ ප්‍රකාශය සැබැවක් දැ සි සාකච්ඡා කරන්න.
- (04) මූලාශ්‍රයෙහි අන්තර්ගත වූ ස්ථීර පිළිබඳ දැශ්විය සරව්‍යනු අතින් කෙබදු පරිවර්තනයකට ලක් ව ඇද්ද යන වග මූල්‍ය න්‍යාය ඇසුරෝන් පැහැදිලි කරන්න.
- (05) “නුගත්කමින් වූ දොස සැම කළේ ප්‍රතිඵාච විසින් වසාලනු ලැබේ” ජන ක්‍රිය සම්බන්ධයෙන් දක්වා ඇති මේ විවාරක මතයෙහි සත්‍යාසනතාව යෙකිදාරවත ඇසුරෝන් පරින්ෂා කරන්න.
- (06) ආත්මිය තවකරා සහ යථාර්ථවදී තවකරා අතර මූලික වෙනස්කම් කවරදැයි පැහැදිලි කොට ‘ඹ්‍යෝග යෙය තාම’ මින් කවර වර්ගිකරණයකට අයන් වන්නේ දැ සි සහේතුක ව දක්වන්න.

(02 සිට 06 දක්වා ප්‍රශ්න වලට ලක්ණු 18 බැගිනි